



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
AA3 විභාගය - 2016 ජූලි

(AA31) මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය
(Financial Accounting and Reporting)

- අයදුම්කරුවන්ට උපදෙස් (අවධානයෙන් කියවිය යුතුය):

2016-07-16
පෙරවරු
[8.45 – 12.00]

- (1) දී ඇති කාලය : කියවීම සඳහා - විනාඩි 15 යි.
උත්තර ලිවීම සඳහා - පැය 03 යි.

පිටු ගණන : 08
ප්‍රශ්න ගණන: 09

- (2) සියලුම ප්‍රශ්න වලට උත්තර සැපයිය යුතු වේ.
- (3) ඉල්ලුම් කරන ලද මාධ්‍යයෙන්, එක් භාෂාවකින් පමණක්, ඔබ වෙත සපයන ලද පොත්වල උත්තර ලියන්න.
- (4) ගණනය කිරීම් සහ පෙරවැඩ අමුණන්න. උපකල්පන කිසිවක් ඇතොත්, ඒවා පැහැදිලිව දක්වන්න.
- (5) වැඩසටහන් ගතකිරීම කළ නොහැකි ගණක යන්ත්‍ර පමණක් භාවිත කිරීමට ඉඩ දෙනු ලැබේ.
- (6) අර්ථකථන සහිත කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුව අමුණා ඇත. සෑම ප්‍රශ්නයකම කළ යුතු ක්‍රියාවකින් යුක්ත වේ. කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුවේ එම ක්‍රියාව සඳහා දී ඇති අර්ථකථනය පදනම් කරගෙන අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය සඳහා අවශ්‍ය උත්තර සැපයිය යුතුය.
- (7) ලකුණු 100 යි.

A කොටස

අනිවාර්යය ප්‍රශ්න හතර (04) කි.

(මුළු ලකුණු 20)

01 වන ප්‍රශ්නය

පහත සඳහන් එක් එක් අවස්ථාව යටතේ සීමාසහිත B සමාගම විසින් 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හඳුනා ගතයුතු අයහාරයේ ප්‍රමාණය කොපමණදැයි හඳුනා දක්වන්න:

- (a) 2016 මාර්තු 28 දින, සීමාසහිත B සමාගමෙන් X නිෂ්පාදනයේ ඒකක 100 ක් මිලදී ගැනීමට තමා අදහස් කරන බව අනිල්, දන්වා සිටින ලදී. X නිෂ්පාදනයේ ඒකකයක විකුණුම් මිල රු.500/- ක් බැගින් වන බවත්, දැනට ඒකක 75 ක් පමණක් තොගයේ ඇතුළත් බවත්, ඉතිරි ඒකක 25 නිෂ්පාදනය කෙරෙහි පවතින අතර සති දෙකක කාලයකින් බාරදෙනු ලැබිය හැකි බවත් සීමාසහිත B සමාගම, අනිල් ව දන්වා සිටින ලදී. අනිල් මුළු වටිනාකම වූ රු.50,000/- ගෙවා, 2016 මාර්තු 30 දින ඒකක 75 ක් ලබා ගත් අතර, ඉතිරි ඒකක 25 පසුව ලබා ගැනීමට එකඟත්වය පළ කරන ලදී. (ලකුණු 03)
- (b) සීමාසහිත B සමාගම එක්තරා මාසික සහරාවක් ප්‍රකාශයට පත් කරන අතර, එහි පිටපතක් රු.1,000/- බැගින් විකුණනු ලබයි. කෙසේවුවත්, සීමාසහිත B සමාගම, එම සහරාවේ මාසික නිකුත් කිරීම් 12 ක් සඳහා වාර්ෂික දායකය ලෙස රු.10,000/- ක මුදලක්, කලින් ගෙවීමක් (payable in advance) ලෙස අයකරනු ලබයි. එක්තරා ගනුදෙනුකරුවෙකු විසින් වාර්ෂික දායක මුදල වශයෙන් රු.10,000/- ක් 2015 සැප්තැම්බර් 01 දින ගෙවන ලදී. (ලකුණු 02)
(මුළු ලකුණු 05)

02 වන ප්‍රශ්නය

- (a) අස්භීතවයක් මූල්‍ය ප්‍රකාශන සාමාන්‍යයෙන් පිළියෙල කරනු ලබන්නේ අඛණ්ඩ පැවැත්මක් (going concern) සහිතය යන උපකල්පනය මතයි.
අඛණ්ඩ පැවැත්ම යන උපකල්පනය පැහැදිලි කරන්න. (ලකුණු 03)
- (b) ප්‍රයෝජනවත් මූල්‍ය තොරතුරුවල මූලික ගුණාත්මක ලක්ෂණ දෙක(02) සඳහන් කරන්න. (ලකුණු 02)
(මුළු ලකුණු 05)

03 වන ප්‍රශ්නය

1995 අංක 15 දරණ ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති පනතේ නිර්වචනය කර ඇති ආකාරයට විශේෂිත ව්‍යාපාරික ව්‍යවසායන් [Specified Business Enterprises (SBEs)] පහක්(05) සඳහන් කරන්න. (ලකුණු 05)

04 වන ප්‍රශ්නය

සීමාසහිත CC සමාගම, 2012 අප්‍රේල් 01 දින රු. මිලියන 4 කට යන්ත්‍රයක් අත්පත් කර ගත්තේය. යන්ත්‍රයේ ආර්ථික ප්‍රයෝජනවත් ආයුකාලය වර්ෂ 5 ක් බවත්, අවශේෂ වටිනාකමක් (residual value) එයට නොමැති බවත් ඇස්තමේන්තු කරන ලදී. 2015 අප්‍රේල් 01 දින සිදුකරන ලද සමාලෝචනයකදී හෙළිදරව් වූයේ මෙම යන්ත්‍රය තවත් වර්ෂ 3 ක් භාවිත කළ හැකි බවයි. තුන්වන වර්ෂය අවසානයේදී (2018 මාර්තු 31 දිනට) මෙහි අවශේෂ වටිනාකම රු.100,000/- ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

මබ විසින් කළ යුතු දෑ,

පහත සඳහන් දෑ ගණනය කරන්න:

- (a) 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම යන්ත්‍රය වෙනුවෙන් ක්ෂය අය කිරීම (depreciation charge).
- (b) 2016 මාර්තු 31 දිනට යන්ත්‍රයේ ධාරණ වටිනාකම (carrying value). (ලකුණු 05)

A කොටසෙහි අවසානය

B කොටස

අනිවාර්යය ප්‍රශ්න තුන (03) කි.

(මුළු ලකුණු 30)

05 වන ප්‍රශ්නය

- (a) "2007 අංක 07 දරණ සමාගම් පනතේ ප්‍රතිපාදනයන්ට අනුව එම පනත යටතේ ලියාපදිංචි කර ඇති සමාගම් විසින් ඇතැම් අවශ්‍යතාවයන් ඉටු කළ යුතුය."

ඒවායින් තුනක්(03) පැහැදිලි කරන්න.

(ලකුණු 06)

- (b) සීමාසහිත PQ සමාගමේ, පිළිවෙලින් 2015 මාර්තු 31 සහ 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂ සඳහා ලාභදායීකමට අනුපාත දෙකක් පහතින් දී ඇත:

	2016	2015
දළ ලාභ අනුපාතය [Gross Profit Ratio (GPR)]	36.5%	38.1%
යෙදවූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභ අනුපාතය [Return on Capital Employed (ROCE)]	30.4%	32.6%

මබ විසින් කළ යුතු දෑ,

පහත සඳහන් එක් එක් කරුණ සඳහා වියහැකි හේතු (possible reasons) දෙක(02) බැගින් සඳහන් කරන්න:

- (i) දළ ලාභ අනුපාතය පහත වැටීම.
- (ii) යෙදවූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභ අනුපාතය (ROCE) පහත වැටීම.

(ලකුණු 04)

(මුළු ලකුණු 10)

06 වන ප්‍රශ්නය

- (a) **සීමාසහිත ඔමේගා පොදු සමාගම**, 2015 අප්‍රේල් 01 දින එකක් රු.10/- බැගින් වූ නිදහස් කළ නොහැකි වරණීය කොටස් 300,000 ක් නිකුත් කර තිබුණි. 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුළදී වරණීය කොටසකට රු.1/- බැගින් වූ ලාභාංශයක් සමාගම විසින් ගෙවා ඇත.

2016 මාර්තු 31 දිනට **සීමාසහිත ඔමේගා පොදු සමාගමේ** මූල්‍ය ප්‍රකාශනයන්හි මෙම කොටස් ප්‍රාග්ධනය සහ ඒවා සඳහා ගෙවූ ලාභාංශ පෙන්වනු ලබන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න. (ලකුණු 03)

- (b) **සීමාසහිත A සමාගමේ** 2016 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පහත සඳහන් අයිතම පෙන්වා තිබුණි:

- (1) රු. මිලියන 8 ක ධාරණ වටිනාකමක් සහිත දේපළ, පිරිසත සහ උපකරණ.
- (2) **පෙරේරාගෙන්** අයවිය යුතු රු.50,000/- ක වෙළෙඳ ලැබිය යුතු ශේෂය.
- (3) රු.325,000/- ක මුදල් ශේෂය.
- (4) රු. මිලියන 4 ක වෙළෙඳ නොගය.
- (5) ලංකා බැංකුවේ රු. මිලියන 1 ක ස්ථාවර තැන්පතුව.
- (6) රු. මිලියන 1.2 ක කලින් ගෙවූ වියදම්.
- (7) පරිපාලිත සමාගමක (subsidiary company) කොටස්වල කර ඇති රු. මිලියන 5 ක ආයෝජනය.

ඔබ විසින් කළ යුතු දෑ,

- (i) ඉහත ලැයිස්තුවෙන් මූල්‍ය වත්කම් හඳුනා දක්වන්න.
- (ii) මූල්‍ය වත්කමක් ලෙස ඉහත එක් එක් අයිතමය තෝරා ගනු ලැබීමට හේතුවක් බැගින් **සඳහන් කරන්න.**

(ලකුණු 07)

(මුළු ලකුණු 10)

07 වන ප්‍රශ්නය

2015 අප්‍රේල් 01 දින, **සීමාසහිත පෙරෝ පොදු සමාගම** විසින් රු. මිලියන 3.5 කට **සීමාසහිත සරා සමාගමේ** ස්කන්ධ කොටස් 150,000 ක් අත්පත් කර ගන්නා ලදී. එදිනට **සීමාසහිත සරා සමාගමේ** හඳුනාගත හැකි ශුද්ධ වත්කම්වල සාධාරණ අගය රු. මිලියන 4.3 ක් ලෙස තිබුණි.

සමාගම් දෙක පිළිබඳ තොරතුරු පහතින් දක්වා ඇත:

	සීමාසහිත පෙරෝ පොදු සමාගම (රු.)	සීමාසහිත සරා සමාගම (රු.)
නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය	20,000,000	2,100,000
2015 මාර්තු 31 දිනට, රඳවාගත් ඉපැයීම්	8,000,000	640,000
2016 මාර්තු 31 දිනට, රඳවාගත් ඉපැයීම්	9,200,000	960,000
2016 මාර්තු 31 දිනට, දේපළ, පිරිසත සහ උපකරණ (ධාරණ අගය)	12,000,000	4,200,000

සීමාසහිත පෙරෝ පොදු සමාගමට සහ **සීමාසහිත සරා සමාගමට** අයත් වෙනත් සංචිත කිසිවක් නොමැති බව උපකල්පනය කරන්න. **සීමාසහිත සරා සමාගමේ** 2015 අප්‍රේල් 01 දිනට පැවති ශුද්ධ වත්කම් හි සාධාරණ අගය සහ ඒවායේ පොත් අගය අතර කිසියම් වෙනස්වීමක් වෙතොත්, එසේ වන්නේ ඉඩමේ සාධාරණ අගයේ වෙනස්වීමක් හේතුවෙනි.

සීමාසහිත සරා සමාගමේ නිකුත් කළ මුළු ස්කන්ධ කොටස් 200,000 ක් තිබුණි. 2015 අප්‍රේල් 01 දිනට **සීමාසහිත සරා සමාගමේ** කොටස් වල සාධාරණ අගය කොටසකට රු.20/- බැගින් විය.

මබ විසින් කළ යුතු දෑ,

පෙරවැඩ සහිතව පහත සඳහන් දෑ ගණනය කරන්න:

- (a) ඒකාබද්ධ කිරීමේදී කිරිනිනාමය.
- (b) 2016 මාර්තු 31 දිනට පාලනය නොවන හිමිකම් ගිණුමේ ශේෂය.
- (c) 2016 මාර්තු 31 දිනට ඒකාබද්ධ රඳවාගත් ඉපැයීම් ගිණුමේ ශේෂය.
- (d) 2016 මාර්තු 31 දිනට ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙත්විය යුතුව ඇති දේපළ, පිරිසත සහ උපකරණ වටිනාකම. (ලකුණු 10)

B කොටසෙහි අවසානය

C කොටස

අතිවාරිය ප්‍රශ්න දෙක (02) කි.

(මුළු ලකුණු 50)

08 වන ප්‍රශ්නය

සීමාසහිත ලෙහින් පොදු සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමකි. 2016 මාර්තු 31 දිනට සමාගමේ ශේෂ පිරික්සුම පහත සඳහන් පරිදි විය:

සීමාසහිත ලෙහින් පොදු සමාගම
2016 මාර්තු 31 දිනට ශේෂ පිරික්සුම (රු.'000)

	හර	බැර
දේපළ, පිරිසත සහ උපකරණ - පිරිවැයට / ප්‍රත්‍යාගණන අගයට:		
ඉඩම	16,000	
ගොඩනැගිල්ල	19,000	
බෙදාහැරීමේ වාහන	15,000	
ලී බඩු සහ සවිකිරීම්	2,000	
2015 අප්‍රේල් 01 දිනට, සමච්චිත ක්ෂය:		
ගොඩනැගිල්ල		5,000
බෙදාහැරීමේ වාහන		8,000
ලී බඩු සහ සවිකිරීම්		500
2015 අප්‍රේල් 01 දිනට, නොගය	4,000	
මිලදී ගැනුම් / විකුණුම්	24,000	49,000
වෙළෙඳ ලැබිය යුතු මුදල් / වෙළෙඳ ගෙවිය යුතු මුදල්	5,000	4,000
2015 අප්‍රේල් 01 දිනට, වෙළෙඳ ලැබිය යුතු මුදල් සඳහා ප්‍රතිපාදනය		200
ලැයිස්තුගත සමාගම් වල ආයෝජන	4,000	
බැංකුවේ ඇති මුදල්	1,000	
අතැති මුදල්	400	
වෙනත් ගෙවිය යුතු මුදල්		300
දිගු කාලීන බැංකු ණය		8,000
ගෙවන ලද ආදායම් බදු	4,500	
ගෙවන ලද අතුරු ලාභාංග	600	
IFC ආයතනයට කළ ගෙවීම්	10,000	
පරිපාලන වියදම්	5,000	
බෙදාහැරීමේ වියදම්	3,000	
මූල්‍ය වියදම්	500	
වෙනත් වියදම්	1,500	
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස් 2,000,000		25,000
ප්‍රත්‍යාගණන සංචිතය		2,500
2015 අප්‍රේල් 01 දිනට, රඳවාගත් ඉපැයීම්		13,000
	115,500	115,500

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත:

- (1) 2016 මාර්තු 31 දින ඉඩම රු. මිලියන 18 ක් ලෙස ප්‍රත්‍යාගණනය කරන ලද අතර, අදාළ ගැලපීම් ගිණුම් පොත්වලට ඇතුළත් කළ යුතුව ඇත.
- (2) 2015 අප්‍රේල් 01 දිනට පැවති ලී බඩු සහ සවිකිරීම් වල එම දිනට සම්පූර්ණයෙන් ක්ෂය වී තිබූ ලී බඩු අයින්ම ද ඇතුළත්ව ඇත. එම ලී බඩු වල පිරිවැය රු. 400,000/- ක් විය.
- (3) 2015 ජනවාරි 01 දින රු. 2,000,000/- කට මිලට ගෙන තිබූ **සීමාසහිත ලෙනින් පොදු සමාගමේ** බෙදාහැරීමේ වැන් රථයක් 2016 මාර්තු 20 දින හදිසි අනතුරකට භාජනය වූ අතර, රු. 500,000/- ක රක්ෂණ වන්දි හිමිකමක් 2016 මාර්තු 30 දිනට ලැබී තිබුණි. වාහනයට බරපතල ලෙස හානිවී තිබූ නිසා සමාගම විසින් එය 2016 මාර්තු 31 දින රු. 1,000,000/- කට විකුණා දමන ලදී. විකිණීමෙන් ලද මුදල සහ රක්ෂණ වන්දි මුදල බැංකු ගිණුමට හර කර, විකුණුම් ගිණුමට බැර කරන ලදී. ඒ හැර, මේ පිළිබඳව ගිණුම් පොත්වල වෙනත් කිසිදු සටහන් තැබීමක් සිදුකර නොතිබුණි.
- (4) සරල මාර්ග ක්‍රමයට, පිරිවැය හෝ ප්‍රත්‍යාගණන අගයන් මත ක්ෂය වීම් ගණනය කරනු ලැබේ. දේපල, පිරිසත සහ උපකරණ වල ප්‍රයෝජනවත් ආයු කාල පහත සඳහන් පරිදි වේ:

ගොඩනැගිල්ල	: වර්ෂ 20
බෙදාහැරීමේ වාහන	: වර්ෂ 10
ලී බඩු සහ සවිකිරීම්	: වර්ෂ 5

- (5) සමාගමේ භාවිත කිරීමට විකල්ප තොරතුරු තාක්ෂණ පද්ධතියක් සොයා ගැනීම පිණිස පර්යේෂණ ආයතනයක් වන IFC ආයතනයට, **සීමාසහිත ලෙනින් පොදු සමාගම** විසින් වර්ෂය තුළ පර්යේෂණ සහ සංවර්ධන වියදමක් ලෙස රු. 10,000,000/- ක් ගෙවා තිබේ. මෙය IFC ආයතනයට කළ ගෙවීම් ලෙස සටහන් කර ඇත.
- (6) 2016 මාර්තු 31 දිනට ආයෝජනවල සාධාරණ වටිනාකම රු. මිලියන 4.5 කි.
- (7) ගිණුම් පොත්වල ගිණුම් ගත කළ යුතුව ඇති, දිගුකාලීන බැංකු ණයෙහි උපචිත පොලිය රු. 50,000/- කි. 2016 මාර්තු 31 දිනට ගෙවිය යුතු ණය මුදල් ශේෂයෙන් 1/4 ක් ඊළඟ වර්ෂයේදී ගෙවිය යුතු වේ.
- (8) 2015 අප්‍රේල් 01 දිනට වෙළෙඳ ලැබිය යුතු මුදල් සඳහා ප්‍රතිපාදනය පහත සඳහන් පරිදි විය:

	රු.
ගනුදෙනුකරුවකු වූ මීරාගෙන් ලැබිය යුතු මුදල් සඳහා	55,000
පොදු ප්‍රතිපාදනය	145,000
	200,000

මීරාගෙන් ලැබිය යුතු මුදල නොලැබෙන බව දැන් සනාථ වී ඇති බැවින් එය සම්පූර්ණයෙන් ලියා හළ යුතුය.

තවත් රු. 85,000/- ක වෙළෙඳ ලැබිය යුතු මුදල් ශේෂයක් බොල්ණය ලෙස ලියා හැරිය යුතු අතර, වර්ෂය අවසාන දිනට ඉතිරි වෙළෙඳ ලැබිය යුතු මුදල් ශේෂයෙන් 5% ක පොදු ප්‍රතිපාදනයක් සැලසිය යුතුය.

- (9) 2016 මාර්තු 31 දිනට අවසාන තොගය රු. 5,000,000/- ක් ලෙස අගය කර ඇත.
- (10) 2015/16 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බද්ද රු. මිලියන 5.1 ක් වෙනැයි ඇස්තමේන්තු කර ඇති අතර, පෙර තක්සේරු වර්ෂය වූ 2014/15 සඳහා රු. 500,000/- ක උතු ප්‍රතිපාදනයක් තිබුණි. 2015/16 තක්සේරු වර්ෂය තුළ ගෙවූ ආදායම් බද්ද තුළ පෙර වර්ෂයේ අඩුවෙන් ප්‍රතිපාදනය කළ බද්ද ද ඇතුළත් විය.
- (11) 2016 ජූනි මස 20 දින, මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

මෙ විසින් කළ යුතු දෑ,

ප්‍රසිද්ධ කිරීමට සුදුසු ආකාරයෙන් **සීමාසහිත ලෙහින් පොදු සමාගමේ** පහත සඳහන් දෑ පිළියෙල කරන්න:

- (a) 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. (ලකුණු 08)
 - (b) 2016 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. (ලකුණු 08)
 - (c) 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ස්කන්ධයේ වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය. (ලකුණු 03)
 - (d) 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දේපල, පිරිසත සහ උපකරණ වල වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය. (ලකුණු 06)
- (මුළු ලකුණු 25)

09 වන ප්‍රශ්නය

සීමාසහිත MCS සමාගමේ 2016 මාර්තු 31 දිනට සහ 2015 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ද, 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය ද පහතින් දක්වා ඇත:

සීමාසහිත MCS සමාගම
මූල්‍ය තත්ත්ව ප්‍රකාශන (රු.'000)

	2016 මාර්තු 31 දිනට	2015 මාර්තු 31 දිනට
වත්කම්		
ජංගම තොවන වත්කම්:		
දේපල, පිරිසත සහ උපකරණ	12,000	7,000
ජංගම වත්කම්:		
තොග	8,150	6,250
වෙළෙඳ ලැබිය යුතු මුදල්	2,000	1,400
කලින් ගෙවීම්	700	200
මුදල් සහ මුදල් වලට සමාන දෑ	1,800	3,450
	12,650	11,300
මුළු වත්කම්	24,650	18,300
ස්කන්ධය සහ වගකීම්		
ස්කන්ධය:		
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	5,000	5,000
ප්‍රත්‍යාගණන සංවිනය	2,500	2,000
රඳවාගත් ඉපැයීම්	6,150	3,150
මුළු ස්කන්ධය	13,650	10,150
ජංගම තොවන වගකීම්:		
පොලී දරණ ණය	7,000	5,000
ජංගම වගකීම්:		
වෙළෙඳ ගෙවිය යුතු මුදල්	2,300	2,050
ගෙවිය යුතු ආදායම් බදු	400	200
උපචිත වියදම්	1,000	750
බැංකු අයිරාව	300	150
	4,000	3,150
මුළු ස්කන්ධය සහ වගකීම්	24,650	18,300

සීමාසහිත MCS සමාගම
2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

	රු.'000
විකුණුම්	12,000
විකුණුම් පිරිවැය	(5,000)
දළ ලාභය	7,000
බෙදාහැරීමේ වියදම්	(900)
පරිපාලන වියදම්	(1,500)
මෙහෙයුම් ලාභය	4,600
මූල්‍ය වියදම්	(600)
බදු පෙර ලාභය	4,000
ආදායම් බදු	(1,000)
වර්ෂය සඳහා ලාභය	3,000
වෙනත් විස්තීර්ණ ආදායම්	500
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම	3,500

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත:

- (1) 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු. 1,000,000/- ක් වූ ක්ෂය, පරිපාලන වියදම් යටතේ ඇතුළත් කර ඇත.
- (2) ප්‍රත්‍යාගණන සංවිත ගිණුමේ වැඩිවීම සිදු වී අතරින් 2016 මාර්තු 31 දින ඉඩම ප්‍රත්‍යාගණනය කිරීම හේතුවෙනි.
- (3) රු.400,000/- ක පිරිවැයක් සහිත කාර්යාල උපකරණයක් වර්ෂය තුළ රු.30,000/- කට විකුණා ඇති අතර ඉවත් කළ දිනයේ එහි ධාරණ අගය රු.80,000/- කි.
- (4) 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙහෙයුම් ලාභය සහ විකුණුම් පිළිවෙලින්, රු.5,200,000/- ක් සහ රු.13,500,000/- ක් විය.
- (5) 2014 මාර්තු 31 දිනට මුළු වත්කම් රු.15,750,000/- කි.

මබ විසින් කළ යුතු දෑ,

- (a) චක්‍ර ක්‍රමය භාවිත කරමින් 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා **සීමාසහිත MCS සමාගමේ** මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කරන්න. (ලකුණු 15)
- (b) **සීමාසහිත MCS සමාගමේ** 2015 මාර්තු 31 සහ 2016 මාර්තු 31 යන දින වලින් අවසන් වර්ෂ සඳහා පහත සඳහන් අනුපාත ගණනය කරන්න:
 - (i) දළ ලාභ අනුපාතය (2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පමණි).
 - (ii) ශුද්ධ ලාභ අනුපාතය (2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පමණි).
 - (iii) වත්කම් පිරිවැටුම් අනුපාතය.
 - (iv) ජංගම අනුපාතය.
 - (v) ක්ෂණික වත්කම් අනුපාතය. (ලකුණු 10)

(මුළු ලකුණු 25)

C කොටසෙහි අවසානය

කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුව

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචන
01 මට්ටම අවබෝධය වැදගත් තොරතුරු ආවර්ජනය සහ පැහැදිලි කිරීම.	නිර්වචනය කරන්න	ස්වභාවය, විෂය පථය හෝ තේරුම නිශ්චිතව ප්‍රකාශ කිරීම.
	අදින්න	හැඩයක් හෝ රූපසටහනක් ගෙන හැර දැක්වීම.
	හඳුනා දක්වන්න	යමක් මනා සැලකිලිමත් වීමකින් අනතුරුව හඳුනා ගැනීම හෝ තහවුරු කිරීම හෝ තෝරා ගැනීම.
	ලැයිස්තුගත කරන්න	විස්තර කිරීමකින් තොරව අදාළ කරුණු එකින් එක වචනයෙන් ලියා දැක්වීම.
	සම්බන්ධ කරන්න	තාර්කික හෝ හේතු කාරක සම්බන්ධතාවය පෙන්නුම් කිරීම හෝ තහවුරු කිරීම.
	සඳහන් කරන්න	යමක් ස්ථිර ලෙස පැහැදිලිව ප්‍රකාශ කිරීම.
	ගණනය කරන්න	ගණිතමය ගණනය කිරීම.
	විමසන්න	අවසන් නිගමනයකට පිවිසීම සඳහා විවිධ පැතිකඩ තර්කානුකූලව සවිස්තරව පරීක්ෂා කිරීම.
	පැහැදිලි කරන්න	අදාළ කරුණු සවිස්තරාත්මකව දැක්වීම.
	අර්ථකතනය කරන්න	අවබෝධයට පහසු සුපුරුදු පද මගින් අර්ථය ඉදිරිපත් කිරීම.
	හඳුනාගන්න	සෙවීමෙන් හෝ ප්‍රයත්න දැරීමෙන් නිගමනයකට එළඹීම.
	සටහන් කරන්න	අදාළ කරුණු විස්තරාත්මකව සටහන් කිරීම.
සාරාංශගත කරන්න	කරුණු වශයෙන් හෝ සංඛ්‍යා වශයෙන් ප්‍රධාන කරුණු කෙටියෙන් දැක්වීම.	

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචන
02 මට්ටම භාවිතය ඉගෙනගත් පසුබිම නොවන පසුබිමක දැනුම භාවිත කිරීම / සංවෘත ගැටළු විසඳීම.	භාවිත කරන්න	ප්‍රයෝගිකව භාවිතයේ යොදන්න.
	තක්සේරු කරන්න	වටිනාකම, ස්වභාවය, හැකියාව හෝ ගුණාත්මක බව තීරණය කරන්න.
	ප්‍රදර්ශනය කරන්න	සුවිශේෂී ලෙස උදාහරණ සමග ඔප්පු කරන්න.
	ප්‍රස්තාර දක්වන්න	ප්‍රස්තාර මගින් නියෝජනය කරන්න.
	පිළියෙල කරන්න	දී ඇති විස්තර සැලැස්මකට ගොනු කිරීම.
	ප්‍රමුඛතා දක්වන්න	වැදගත්කම, අනුපිලිවෙල අනුව දක්වන්න.
	සසඳන්න	තවත් දෙයක් සමග සංගත වේදායී බැලීම.
විසඳන්න	ගණනය කිරීම හා / හෝ පැහැදිලි කිරීම් භරහා විසඳුම් සෙවීම.	

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචන
03 මට්ටම විශ්ලේෂණය අදහස් අතර සම්බන්ධතා ගොඩනගා සමාන අසමානතා බැලීම / විවෘත ගැටළු විසඳීම.	විශ්ලේෂණය කරන්න	විසඳුම් හෝ ප්‍රතිඵලය තීරණය කිරීම පිණිස විස්තරාත්මකව පරීක්ෂා කරන්න.
	සමානකම් බලන්න	සමානකම් සොයා ගැනීම පිණිස පරීක්ෂා කිරීම.
	අසමානතා බලන්න	අසමානතා හෝ වෙනස්කම් සෙවීම පිණිස පරීක්ෂා කිරීම.
	වෙනස්කොට දක්වන්න	යමක් තවෙකෙකින් වෙනස්කොට දක්වන දෑ හඳුනා ගැනීම.
සැකිල්ලක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.	